



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව

சமுர்த்தி அபிவிருத்தி திணைக்களம்

Department of Samurdhi Development



ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය
ஆரம்ப கைத்தொழில் மற்றும் சமூக வலுவூட்டல் அமைச்சு
MINISTRY OF PRIMARY INDUSTRIES AND SOCIAL EMPOWERMENT

මගේ අංකය
எனது இல
My No

DSD/HO/05/MF/01/වක්‍රලේඛ

ඔබේ අංකය
உமது இல
Your No

දිනය
திகதி
Date

2019.06.06

සමෘද්ධි ප්‍රජාමූල බැංකු වක්‍රලේඛ අංක :- 2019/09

සියළුම සමෘද්ධි ප්‍රජාමූල බැංකු කළමනාකරුවන්/ බැංකු සමිති කළමනාකරුවන් වෙත.

සමෘද්ධි ප්‍රජාමූල බැංකු සාමාජිකයින්ට ගෘහස්ථ එල්.පී.ගෑස් (L.P.Gas) පහසුකම ලාභී ගැස් සමාගම වෙතින් ලබා ගැනීමට අවස්ථාව සැලසීම සහ බැංකු ණය පහසුකම ලබාදීම.

01. හැඳින්වීම.

සමෘද්ධි ප්‍රජාමූල ක්ෂුද්‍ර මූල්‍යකරණ බැංකු ජාලය හා එකතු වී ඇති සමෘද්ධි සහනාධාරලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභීන්ට ගෘහස්ථ එල්.පී.ගෑස් පහසුකම ලබා ගැනීමට අවශ්‍ය ගැස් සිලින්ඩරයක් ඇතුළු උපාංග විශේෂිත මිලකට ලබාදීමට ලාභී ගැස් සමාගම යෝජනාවක් ඉදිරිපත් කර ඇත. එම යෝජනාව සඳහා බැංකු කළමනාකරණ මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව මෙම වැඩසටහන දියත් කිරීම තුලින් පහත අරමුණු ලගා කර ගැනීමට අපේක්ෂා කරනු ලබයි.

1. අඩු ආදායම්ලාභීන් වන බැංකු සාමාජිකයින්ගේ, දෛනික ජීවන කටයුතු කර ගැනීම පහසු කිරීම.
2. ආපනශාලා, රසකැවිලි නිෂ්පාදනය ඇතුළු ආදායම් උත්පාදන කටයුතු වල නිරත ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර කටයුතු පහසුකර ආදායම් ඉහළ නැංවීම
3. බැංකු ණය ප්‍රමාණය ඉහළ නැංවීම තුලින් බැංකු මූල්‍ය තීරසාරභාවය ඇති කිරීම.
4. පාරිසරික සුරක්ෂිතතාවය ඇති කිරීමට උදව් කිරීම.

ගෘහස්ථ එල්.පී ගැස් පහසුකම අවශ්‍ය වන්නා වූ බැංකු සාමාජිකයින්ට ලබා ගැනීමට උදව් කිරීම හා ඒ සඳහා මූල්‍ය අවශ්‍යා අවශ්‍යවන්නා වූ පිරිස් සඳහා සේවා සැපයීමට අවශ්‍ය මග පෙන්වීමට සිදු කිරීමට මෙමගින් සිදුකෙරේ.

02. ලබාදෙන උපාංග පිළිබඳ විස්තරය

එල්.පී.ගැස් සිලින්ඩරය ඇතුළු ලබාදෙන උපාංග හා මිල ගණන්වල විස්තරය ඇමුණුම 01 මගින් දක්වා ඇත.

03. උපරිම ණය මුදල, ණය පිළිබඳ තොරතුරු

- 03.1. උපරිම රු.10,000 ණය මුදලක් ලබාදිය හැකි අතර, ණය ඉල්ලුම්කරුගේ ඉල්ලීම හා අවශ්‍යතාවය පරිදි එක් ණය මුදලක් පමණක් ලබාදිය යුතුය.
- 03.2. මෙම වැඩසටහන සඳහා, නව යෝජනා ක්‍රමයක් දියත් නොකරන අතර දැනට ක්‍රියාත්මක පහත ණය වැඩසටහන් යටතේ ණය ලබාදිය හැක.

- | | |
|--|---|
| 1. පාරිභෝගික ණය - දැනටමත් සමූහ ණය සංරක්ෂණ වැඩසටහනට දායක වී ඇති සුදුසුකම් සහිත සාමාජිකයින්ට | } ආදායම් උත්පාදන කාර්යයක නිරත වන අය සඳහා මෙම පහසුකම ලබාදීම. |
| 2. හදිසි ව්‍යාපාරික ණය | |
| 3. ජීවනෝපාය සංවර්ධන ණය | |

1වන අදියර, 4 වන මහල, සෙන්සිරිපාය, බත්තරමුල්ල, 1st ම. ස්ථ. 4 වැනු මාල, සෙත්තිරිපාය පත්තරාමුල්ල / 1st Step, 4 th floor, Sethsiripaya Battaramulla

අධ්‍යක්ෂ ජනරාල්
பணிப்பாளர் தலைமையதிபதி
Director General
Tel- 011-2871672/2872202
Fax - 011-2889002
E-mail- dg@samurdhi.gov.lk

අධ්‍යක්ෂ (පාලන හා ආයතන)
பணிப்பாளர் (நிர்வாகம்/தாபனம்)
Director (Admin & Establishment)
011-2873799
011-2873996
diradmin@samurdhi.gov.lk
Hot Line :0112-889007

ප්‍රධාන ගණකාධිකාරී
பிரதான கணக்காளர்
Chief Accountant
011-2869742
011-2869742
finance@samurdhi.gov.lk

අධ්‍යක්ෂ (ක්ෂුද්‍ර මූල්‍ය)
பணிப்பாளர் (குறு நிதி)
Director (Micro Finance)
011-2889003
011-2887469
Hot Line:0112-885582

කාර්යාලය
அலுவலகம்
Office
0112872202
Hot Line: 011- 2887722

- 03.3. ණය මුදල් ඉල්ලුම් කිරීමේ සිට අනුමත කිරීම ඇතුළු සියළුම උපදෙස් දැනට ණය සම්බන්ධ නිකුත් කරන ලද චක්‍රලේඛ උපදෙස් පරිදි සිදුවිය යුතුය. මෙම වැඩසටහන යටතේ ණය පහසුකම් ලබා දීමේදී මෙහෙයුම් උපදෙස් කඩ නොකළ යුතුයි.
- 03.4. බැංකුව හරහා පමණක්, සාමාජිකයන්ට ණය පහසුකම් නොමැතිව එකවර මුදල් ගෙවා මෙම පහසුකම ලබා ගැනීමට ඉඩදෙනු ලැබේ.

04. ගැස් පහසුකම ඉල්ලුම් කිරීම හා උපකරණ කට්ටලය ලබාදීම.

- 04.1. ලාඥා ගැස් සමාගමේ නිලධාරීන් විසින් සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන හරහා අඩු ආදායම්ලාභීන් දැනුවත් කිරීම සිදු කරයි. ඒ සඳහා රැස්වීම් සංවිධානය කිරීම සම්බන්ධීකරණය වසම් භාර සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් සිදු කළ හැක.
- 04.2. ප්‍රතිලාභීන් දැනුවත් කිරීමෙන් අනතුරුව, ප්‍රතිලාභීන් විසින් ස්ව කැමැත්ත මත අදාළ ගෘහස්ථ ගැස් පහසුකම ඇතුළු උපාංග කට්ටලය ලබා ගැනීමට තීරණය කළ පසු, සමෘද්ධි ප්‍රජාමූල බැංකුවෙන් ණය පහසුකම ඉල්ලුම් කිරීම හා කැමැත්ත ලිඛිතව ලබා දීම සිදුකළ යුතුය.
- 04.3. සාමාජිකයන්, ප්‍රජාමූල බැංකු හරහා ගැස් කට්ටලය ලබා ගැනීමට කැමැත්ත පල කළ විට, බැංකු ණය පහසුකම ලබාදිය හැකි සුදුසුකම් ලත් ඉල්ලුම්කරුවන්ගේ පමණක් පහත තොරතුරු රැස්කර, සකස් කර ලාඥා ගැස් සමාගම හෝ බලයලත් නියෝජිතයින් වෙත විද්‍යුත් හෝ තැපැල් මාර්ගයෙන් යොමු කළ යුතුය.

01. ඉල්ලුම්කරුගේ නම
02. සමාජික අංකය
03. ඉල්ලුම්කරුගේ ඉල්ලුම් කරන ගැස් කට්ටලය (පැකේජය)
04. ලිපිනය
05. දුරකථන අංකය
06. ප්‍රජාමූල සංවිධානයේ නම

තැපැල් ලිපිනය :- නලින්ද අත්තනායක
කළමනාකරු (නවා විකුණුම්)
ලාඥා ගැස් සමාගම
නො 101,
මායා ඇවනියු,
කොළඹ - 06.

- 04.4. වසම් භාර සමෘද්ධි සංවර්ධන නිලධාරී විසින්, සාමාජිකයින්ට ණය ලබා ගැනීමට සහාය ලබාදිය යුතු අතර, සම්පූර්ණ කරන ලද ණය ඉල්ලුම් පත්‍ර බැංකුව වෙත ලබාදීම සිදුකළ යුතුය. ප්‍රජාමූල බැංකු විසින් නිසි පරීක්ෂාවෙන් අනතුරුව, නිර්දේශ සහිත පාලක මණ්ඩල අනුමැතිය ලබාගත යුතුය.
- 04.5. ණය මුදල අනුමත කිරීමෙන් අනතුරුව, ලාඥා ගැස් සමාගම වෙතින් මිලදී ගත් ගැස් උපාංග කට්ටලය වෙනුවෙන් මුදල් ප්‍රේෂණ කිරීම සඳහා සමාජික ගිණුමෙන් අදාළ මුදල අඩුකර, අදාළ සමාගමේ බලයලත් නියෝජිතයින්ට ලබාදීමට සාමාජිකයාගේ කැමැත්ත ලිඛිතව ලබාගත යුතුය.
- 04.6. ණය මුදල අනුමත වූ පසු කළමනාකරු විසින්, ණය ඉල්ලුම්කරු වෙත ණය මුදල අනුමත කළ බවට ලිඛිතව දැනුම් දිය යුතුය.
- 04.7. ණය මුදල අනුමත වූ පසුව පමණක්, ලාඥා ගැස් සමාගම සමාගම විසින් අදාළ ගැස් සිලින්ඩරය ඇතුළු උපාංග කට්ටලය ඉල්ලුම්කරුට (සාමාජිකයා) භාරදීමට කටයුතු කරනු ලබයි.

- 04.8. ඉන් අනතුරුව, ඉල්ලුම්කරු (සාමාජිකයා) අදාළ ගෑස් සිලින්ඩරය හා ඇතුළු උපාංග කට්ටලය භාරගත් බවට සාමාජිකයාගේ අත්සන සහිත භාණ්ඩ ලැබීම් පත්‍රිකාවේ පිටපතක් බැංකු කළමනාකරු වෙත භාරදිය යුතුය. (ලාඤ්ඤ ගෑස් සමාගමේ අලෙවි නියෝජිතයන්)
- 04.9. ලාඤ්ඤ ගෑස් සමාගම හෝ බලයලත් අලෙවි නියෝජිතයා විසින් අදාළ ගෑස් උපාංග කට්ටලය භාර දී ඉන් අනතුරුව, ඉන්වොයිසියක් බැංකුව වෙත ලබාදෙනු ලැබේ. එම ඉන්වොයිසිය හා භාණ්ඩ ලැබීම් විස්තරය තොරතුරු අනුව, අදාළ මුදල වෙක්පතකින් සමාගමේ බලයලත් නියෝජිතයින් වෙත පහත පරිදි ගිණුම් ගතකර ලබා දීමට පියවර ගත යුතුය.
05. සාමාජිකයා වෙනුවෙන් ලාඤ්ඤ ගෑස් සමාගම සමාගමේ බලයලත් අලෙවි නියෝජිතයා වෙත මුදල් ලබාදීම හා බැංකුවට හිමි කොමිස් මුදල රැස් කර ගැනීම.
- 05.1. සමාද්ධි ප්‍රජාමූල බැංකුව විසින් පහත පරිදි, සමාගම වෙත මුදල් යැවීම හා කොමිස් මුදල ගිණුම්ගත කළ යුතුය. (සාමාජිකයාගේ ඉල්ලීම මත)
- හර - සාමාජික තැන්පත් ගිණුම (සාමාජිකයාගෙන් අයකරන මුදල)
 - බැර - ලද ආදායම් මිශ්‍ර ගිණුම (බැංකුවට හිමි කොමිස් මුදල)
 - බැර - ජංගම ගිණුම (සාමාජිකයා ගෙවිය යුතු මුදලින්, කොමිස් මුදල අඩුකළ පසු ඉතිරි මුදල)
- 05.2. කොමිස් මුදල ගණනය කිරීම ඒ ඒ පැකේජය අනුව ගණනය කළ යුතුය. ඉන් අනතුරුව ලාඤ්ඤ ගෑස් සමාගමේ බලයලත් අලෙවි නියෝජිතයා වෙත යැවිය යුතු මුළු මුදලින්, බැංකුවට හිමි කොමිස් මුදල අඩුකර ඉතිරි මුදලට සමාන මුදල් සඳහා වෙක්පත ලිවිය යුතුය.
- 05.3. වෙක්පත රේඛනය කර අදාළ බලය ලත් නියෝජිතයා නමට ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතුය. මෙම මුදල් ජේෂ්ඨය, ඉන්වොයිසිය හා භාණ්ඩ ලැබීම් පත්‍රිකාව බැංකුවට ලැබී දින 45 නොඉක්මන කාලයක් තුළ සිදුකළ යුතුය.
- 05.4. මෙම වැඩසටහන යටතේ ඇමුණුම් - 02 පරිදි, තොරතුරු ඇතුළත් රෙජිස්තරයක් බැංකුව නඩත්තු කළ යුතුය.

06. පොදු කරුණු

- 06.1. මෙම වැඩසටහන 2019.05.23 සිට 2020.11.22 දක්වා පමණක් ක්‍රියාත්මක වේ. ඉන් අනතුරුව මෙම වැඩසටහන අහෝසි වන අතර, තවද මෙම කාලය අවසන් වීමට පෙර, වැඩසටහන අත්හිටුවීමට සමාද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කළ හොත්, ඒ බව දැනුම් දීම සිදු කරනු ලබයි. එදින සිට වැඩසටහන අවසන් කළ යුතුය.
- 06.2. සමාද්ධි බැංකු සාමාජිකයන් සඳහා ණය ආපසු ගෙවීමේදී මාසික සම වාරික වලින් ගෙවීම ඉඩකඩ ලබාදිය හැක.
- 06.3. මෙම වැඩසටහන පිළිබඳ බැංකු පාලක මණ්ඩල දැනුවත් කර ඔවුන්ගේ එකඟතාවය මත ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු වේ.
- 06.4. මෙම වැඩසටහන යටතේ අදාළ ගෑස් සිලින්ඩර ඇතුළු උපාංග කට්ටල භාරගෙන බැංකුව/ ක්ෂේත්‍ර වසම් කාර්යාල වල ගබඩාකර, බෙදා හැරීම කිසිදු අයුරකින් සිදු නොකළ යුතුය. මේ පිළිබඳ බැංකු කළමනාකරු ඇතුළු කාර්ය මණ්ඩලය දැඩි අවධානයක් යොමු කළ යුතුය.
- 06.5. මෙම වැඩසටහන යටතේ, ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රම පිළිබඳ, වසම් භාර නිලධාරීන් හා කළමනාකරු විසින් සාමාජිකයින්ට මහපෙන්වීම කළ යුතුය.

ගෘහභක්ෂ ඵල් පී ගැස් සහිත සිලින්ඩරය ඇතුළු උපාංග හා මිල ගණන් පිළිබඳ විස්තරය.

පැකේජය	විස්තරය	වෙළෙඳපල මිල (රු.)	සමෘද්ධි ලාභීන් සඳහා විශේෂ මිල (රු.)	සමෘද්ධි බැංකුවේ ලාභ ආන්තිකය (රු.)
01	12.5Kg සිලින්ඩරය	4300.00	4150.00	616.00
	ගැස් සඳහා (කොළඹ මිල)	1733.00	1733.00	
	රෙගුලේටර් කට්ටලය	1300.00	900.00	
	ලීප් දෙකේ ගැස් උදුන (සාමාන්‍ය ලීප්)	3500.00	3000.00	
	මුළු එකතුව	10883.00	9783.00	
02	5 Kg සිලින්ඩරය	3250.00	3150.00	500.00
	ගැස් සඳහා (කොළඹ මිල)	693.00	693.00	
	රෙගුලේටර් කට්ටලය	1300.00	900.00	
	තනි ලීප් ගැස් උදුන (සාමාන්‍ය ලීප්)	1805.00	1250.00	
	මුළු එකතුව	7048.00	5993.00	